

## පරික්ෂෙක වාර්තාව

AA1 විභාගය - ජනවාරි 2017

(AA12) ව්‍යාපාර සඳහා ප්‍රමාණාත්මක ක්‍රම

(Quantitative Methods for Business)

### A - කොටස

#### ප්‍රශ්න අංක 01

පොදු කරුණු:

- උත්තර සැපයීම සඳහා ප්‍රශ්න පත්‍රයේ ලබා දී ඇති උපදෙස් අවධානයෙන් යුතුව කියවා පැහැදිලිව අවබෝධ කරගෙන උත්තර සැපයීමට අයදුම්කරුවන් කටයුතු කර නොතිබූණි. ප්‍රශ්න අංක 1.1 සිට 1.10 දක්වා උත්තරයට අදාළ අංකය වෙනුවට සම්පූර්ණ උත්තරය ලියා තිබුමත්, සමහර අවස්ථාවන් වලදී උත්තර සහ උත්තරයට අදාළ අංකය වෙනුවට ප්‍රශ්න පත්‍රයේ දක්වා නොමැති රෝමන් ඉලක්කම් වලින් උත්තර ලියා තිබුමත් මගින් ඒ බව තහවුරු විය.
- ප්‍රශ්නයට අයන් කොටස් 15 ටම උත්තර සැපයෙනු වෙනුවට සමහර අයදුම්කරුවන් කොටස් කිහිපයකට පමණක් උත්තර සැපයා තිබූණි. උත්තර නොසැපයා හිස්තැන් තබා තිබුම හේතුවෙන් වැඩි ලකුණු ලබා ගැනීමේ අවස්ථා අභිජිත කරගෙන තිබූණි.
- අයදුම්කරුවන් විසින් සමහර අවස්ථාවලදී පළමුවන හෝ දෙවනුව හෝ තෙවනුව හෝ ලියන ලද උත්තර කපාඡාර තිබුණු අතර, ඒ වෙනුවට වෙනත් උත්තර සැපයා නොතිබුමද ලකුණු අභිජිත කරගැනීමට හේතු විය.
- පොදුවේ ගත්කළ අනුපාත භා සම්කරණ සූල් කිරීම, සම්භාවිතාව, වැළැපාලිය සහ සූල් පොලිය, සහසම්බන්ධතා සංශ්‍යාතය (r), කාලග්‍රෑන් (Time Series), වැනි කරුණු පිළිබඳ තාක්‍රියාත්මක දැනුම අයදුම්කරුවන් තුළ නොමැතිකමින් රට අදාළ ගැටළු නිවැරදිව විසඳා උත්තර සොයා ගැනීමට නොහැකිවීම හේතුවෙන් උත්තර වැරදිලෙස ඉදිරිපත් කර තිබූණි.
- ප්‍රශ්න පත්‍රය හිමි මූල් ලකුණු සංඛ්‍යාවන් 40% ක ප්‍රමාණයක් මෙම ප්‍රශ්නයට හිමිවීමත්, විෂය සමන්වීම සඳහා අවසා ලකුණු ප්‍රමාණයෙන් විශාල ප්‍රතිශතයක් මෙම ප්‍රශ්නය තුළින් ලබාගත හැකිවීමත්, ඉනා සූල් සහ කෙටි ගණනය කිරීම මගින් කෙටි කාලයක් ඇතුළත වැඩි කොටස් ප්‍රමාණයකට නිවැරදිව උත්තර සැපයීමට ඇති හැකියාවන් පිළිබඳව අයදුම්කරුවන්ගේ අවධානය යොමු වී නොතිබූණි. ප්‍රශ්න පත්‍රය සඳහා ඇති පැය තුනක කාලයෙන් පැය 01 ක් පමණ A කොටස සඳහා උත්තර සැපයීමේදී වෙන්කර ගැනීමට ඇති හැකියාව සලකා බලා 01 වන ප්‍රශ්නය කෙරෙහි දැඩි අවධානයක් දැක්වීමට අයදුම්කරුවන් වගබලා ගත යුතුය.

මෙය වාස්ත්‍රවික පරික්ෂණ ප්‍රශ්න (OTQ), බහුවරණ ප්‍රශ්න 10 කින් ද, කෙටි ප්‍රශ්න 5 කින් ද, සමන්වීත වූ අතර මූල් ලකුණු 40 ක්. 01 වන ප්‍රශ්නයේ අනු කොටස්වලට දී තිබූ උත්තර අනුව පොදුවේ දක්නට ලැබුණු දුර්වලතා කිහිපයක් පහත දැක්වේ:

- 1.1 මෙය අනුපාත දැනුම සම්බන්ධ සරල ගැටළුවකි. දී ඇති ගැටළුව විශ්ලේෂණය කර ඇතා ඇති ප්‍රශ්නය සඳහා අනුපාත දැනුම යොදා උත්තර ලබාගත හැකි විය. නමුත් අනුපාත සංකල්පය පිළිබඳ දැනුම නොමැතිවීම, මුළුක ගැනීන සූල් කිරීම කළ නොහැකි වීම තිසා සමහර අයදුම්කරුවන් උත්තර සැපයීමේදී අසාර්ථක විය.

- 1.2** මෙය ව්‍යාපාර ගණිතයේ එන වර්තමාන වට්තිකම සෙවීම පිළිබඳ ගැටළුවකි. එමගින් දී ඇති දත්ත පදනම්කාට වාර්ශිකයේ වර්තමාන අයය ගණනයට අදාළ දැනුම පරික්ෂා විය. සිද්ධාන්තය පිළිබඳ අවබෝධය තොත්තු නිසා අයදුම්කරුවන් අතුරෙන් නිවැරදි උත්තරය තොරාගෙන ත්‍රිඛලෙන් අනෙකුත්ස්සක් පමණි.
- 1.3** සම්භාවිතාවේ ගණන නිතිය ආසුරෙන් සකස් වූ ගැටළුවකි. රැක් සටහනක් හාවිත කර පහසුවන් උත්තර ලිවිය හැක. සමස්ථයක් වශයෙන් අයදුම්කරුවන්ගේ අඩක් පමණ සාර්ථකව උත්තර ලියා ත්‍රිඛලී. සම්භාවිතා සංක්ලුපය, රැක්සටහන් ඇදුම පිළිබඳ දැනුම අඩු නිසා සමහර අයදුම්කරුවන්ට මෙම ගැටළුව පහසු විය.
- 1.4** මෙය සම්භාවිතාව සහ සභාවනයේ එන අපේක්ෂාව පිළිබඳ ගැටළුවකි. සමස්ථයක් වශයෙන් අයදුම්කරුවන්ගේ අඩක් පමණ සාර්ථකව උත්තර ලියා ත්‍රිඛලී. අපේක්ෂාව  $E(x) = \sum P_x x$  යන්න අයදුම්කරුවන් අවබෝධ කරගත යුතු ව්‍යවත් සැලකිය යුතු පිරිසක් එසේ යොදාගෙන උත්තර සපයා තොත්තු නිසා.
- 1.5** වැළැ පොලිය හා සුළු පොලිය සම්බන්ධ ගැටළුවකි. සමස්ථයක් ලෙස අයදුම්කරුවන්ගේ අඩක් පමණ සාර්ථකව උත්තර ලියා ත්‍රිඛලී. වැළැ පොලිය හා සුළු පොලිය ගණනය කිරීමේ ක්‍රමවේදය බොහෝ අයදුම්කරුවන් අවබෝධ කරගෙන තොත්තු නිසා. අයදුම්කරුවන්ගේ සුළු කිරීමේ ක්‍රමවේදය පිළිබඳවද සැහීමට පත්වීය තොගැක.
- 1.6** මෙය සහස්ම්බන්ධතා සංග්‍රහකය (r) සම්බන්ධ ගැටළුවකි. අයදුම්කරුවන් විශාල පිරිසකට දී ඇති රුපසටහන් 4 වෙන්කරගත තොගැක වී ත්‍රිඛලී. සමස්ථයක් වශයෙන් අයදුම්කරුවන්ගේ හර අඩක් පමණ නිවැරදි වරණය තොරාගෙන ත්‍රිඛලී. රාජින් දෙකක් අතර ඇති සහස්ම්බන්ධතා සංග්‍රහකය හා රේට අදාළ සටහන අතර සම්බන්ධය අයදුම්කරුවන් වටහා ගත යුතුය.
- 1.7** සමාන්තර ග්‍රේනී සම්බන්ධ ගැටළුවකි. මෙම බහුවරණ ප්‍රශ්න 10 න් ඉතා පහසුම ප්‍රශ්නය ද මෙය විය. අයදුම්කරුවන් විශාල පිරිසක් නිවැරදි වරණය තොරාගෙන ත්‍රිඛලී. සැලකිය යුතු අයදුම්කරුවන් පිරිසක් නිවැරදි වරණය වන (3) වෙනුවට ග්‍රේනීයේ පොදු අත්තරය (ශ්‍රීතරය) වන 6 ලියා ත්‍රිඛලී.
- 1.8** සමවිපේදන විකුණුම් ප්‍රමාණය (Break-even quantity) සම්බන්ධ ගැටළුවකි. සමස්ථයක් ලෙස අයදුම්කරුවන්ගේ අඩකට වැඩි ප්‍රමාණයක් පමණ නිවැරදිව උත්තර සපයා ත්‍රිඛලී. තමුන් වාණිජ ගණිතයට අනුව එකකයක විකුණුම් මිල හා විව්‍යා පිරිවැය අතර වෙනස තුළින් එකකයක දායකය (contribution) ගණනය කර, මාසයක මූල ස්ථාවර පිරිවැය, එකකයක දායකයෙන් බෙදීම තුළින් මාසය සඳහා සමවිපේදන විකුණුම් ප්‍රමාණය ගණනය කළ හැකි බව සමහර අයදුම්කරුවන් වටහාගෙන තොත්තු නිසා. මූල විකුණුම් ආදායම මූල පිරිවැයට සමාන වන විට සමවිපේදන විකුණුම් ප්‍රමාණය ලැබෙන බව පිළිබඳ අවබෝධය සමහර අයදුම්කරුවන්ට තොත්තු නිසා.
- 1.9** කාලග්‍රේනී (Time Series) සම්බන්ධ ගැටළුවකි. සමස්ථයක් ලෙස ඉතා අඩු ප්‍රතිගතයක් නිවැරදි වරණය තොරාගෙන ත්‍රිඛලී මෙම ප්‍රශ්නය සංශෝධනයක් විශ්‍යාපනයක් විශ්‍යාපනයක් කාලග්‍රේනී සම්බන්ධ පිළිබඳ අයදුම්කරුවන් තුළ ඉතා අඩු අවබෝධයක් ඇති බව වැඩහි ගියේය.
- 1.10** මෙයද කාලග්‍රේනී සම්බන්ධ ගැටළුවකි. සමස්ථයක් වශයෙන් ඉතා අඩු ප්‍රතිගතයක් නිවැරදි උත්තරය ලියා ත්‍රිඛලී. කාලග්‍රේනී සම්බන්ධ සිද්ධාන්ත අවබෝධ කර ත්‍රිඛලී නම් ඉතා පහසුවන් මෙම ගැටළුවට උත්තර ලිවිය හැකිව ත්‍රිඛලී.

1.11 සිට 1.15 දක්වා ප්‍රශ්න පහත කෙටි උත්තර අපේක්ෂා කර තිබූ නමුත් අයදුම්කරුවන් විශාල පිරිසක් සාර්ථකව උත්තර ලියා නොතිබුණි.

1.11 දී ඇති තොරතුරු පදනම් කරගෙන ඒකකයක විකුණුම් මිල ගණනය කිරීම අවශ්‍ය විය. බොහෝ අයදුම්කරුවන් මේ සඳහා සාර්ථකව උත්තර සපයා තිබුණි. සමහර අයදුම්කරුවන්ට ඒකකයක ලාභය ගණනය කළද ලාභ ආන්තිකය සමඟ ගළපා ඒකක පිරිවැය ගණනය කිරීම නොහැකි වීම නිසා ඒකක විකුණුම් මිල සොයා ගැනීමට නොහැකිව ගැටළුව විසඳීම අතරමග තවතා තිබෙනු දක්නට ලැබුණි.

1.12 මිල සාපේක්ෂකය (price relative) සම්බන්ධ ගැටළුවකි. සමස්ථයක් ලෙස වැඩි අයදුම්කරුවන් පිරිසක් සාර්ථකව උත්තර ලියා තිබුණි. සුෂ්‍ර පෙනුකා වල මිල සාපේක්ෂකය ගණනය කිරීම සඳහා අදාළ සුෂ්‍රය පැහැදිලිව සපයා තිබියදීත් සමහර අයදුම්කරුවන් එය භාවිත කර ගැටළුව විසඳා ගැනීමට අපොගාසන් වීම කණාටුවට කරුණකි.

1.13 දර්ගකාංඡවල සීමාවන් මෙහිදී විමසා තිබූ අතර අයදුම්කරුවන්ගෙන් බහුතරයක්ම මෙම ප්‍රශ්නය තිබැරදිව අවබෝධ කරගෙන නොතිබූ බව සපයා තිබූ අදාළ නොවන උත්තර වලින් පැහැදිලි විය.

1.14 සහ 1.15 අයදුමාව් (කොන්දේසි සහගත) සම්භාවිතාවය සම්බන්ධ ගැටළුවකි. සමස්ථයක් වශයෙන් සුෂ්‍ර අයදුම්කරුවන් ප්‍රමාණයක් තිබැරදිව උත්තර ලියා තිබුණි. සැලකිය සුෂ්‍ර අයදුම්කරුවන් ප්‍රමාණයක් සම්භාවිතාව සම්බන්ධ අර්ථ දැක්වීම්,  $P(A \cap B) = \frac{P(A \cap B)}{P(B)}$  පිළිබඳ අවබෝධයක් නොතිබුණි.

අයදුම්කරුවන් සැලකිය සුෂ්‍ර පිරිසකට සම්භාවිතාවයේ මූලික සංකල්පයක් වන සම්භාවිතාව 0 ත් 1 ත් අතර විය සුෂ්‍ර බව පිළිබඳව අවබෝධයවන් නොතිබුණි. ඔවුන් සම්භාවිතාව 1 ට වැඩි සංඛ්‍යා ලබාගෙන තිබුණි. මෙවත් ගැටළුවක් විසඳීම සඳහා සම්භාවිතා සිද්ධාන්ත, රුක් සහන් හා වෙන් රුප සහන් යොදා ගැනීමේ හැකියාව පැවතුණි.

## B කොටස

මෙම කොටස අනිවාර්ය ප්‍රශ්න 4 කින් සමන්විත විය.

## ප්‍රශ්න අංක 02

මෙම ප්‍රශ්නය කොටස් දෙකකින් සමන්විත විය. මූල ලකුණු 10 ක් වෙන් කර තිබුණි.

(a) ඉල්ලුම් ත්‍රිතය, ස්ථාවර පිරිවැය හා විව්‍යා පිරිවැය ත්‍රිතය දී ඇති විට රට අදාළ මූල පිරිවැය හා මූල ආදායම් ත්‍රිත තදනා ගැනීම අවශ්‍ය විය. සමස්ථයක් ලෙස අයදුම්කරුවන්ගෙන් අඩක් පමණ සාර්ථකව උත්තර ලියා තිබූ අතර අවකලනය පිළිබඳ දැනුම අවම මට්ටමක පැවතුණි. ගැටළුව තරමක් දුරට විසඳීමට කටයුතු කර අන්තරු දාමා තිබූ අවස්ථාවන්ද බහුවා දක්නට ලැබුණි.

(i) කොටසට සඳහා දී ඇති සම්කරණය තිබැරදිව පිටපත් කර නොගැනීමන්, මූල පිරිවැය ත්‍රිතය (විව්‍යා පිරිවැය සහ ස්ථාවර පිරිවැය එකතු කිරීම මගින්) තිබැරදිව ගොඩනා නොගැනීමන් උත්තර වැරදිම හේතු වී තිබුණි. දී ඇති සතියක ඉල්ලුම් ත්‍රිතය සතියක නිමැවුමෙන් ගණ කිරීම මගින් මූල ආදායම් ත්‍රිතය තදනා දැනුවීමට අපොගාසන් වූ අයදුම්කරුවන් ද දක්නට ලැබුණි. ආදායම් ත්‍රිතයෙන් පිරිවැය ත්‍රිතය අඩුකිරීමේදී සිදුකරන ලද සුෂ්‍රකිරීම් දේපළ, දහන (+) සහ සාන් (-) වරදවා වටහා ගැනීම හේතුවෙන්ද උත්තර වරදවාගෙන තිබුණි.

(ii) ලාභ ත්‍රිතය වැරදිම තිසා එම වැරදි ත්‍රිතය අවකලනය කිරීමෙන් ලබාගත් උත්තරද වැරදිම තිසා සමහර අයදුම්කරුවන් ලකුණු අභිම් කරගෙන තිබුණි. සමහර අයදුම්කරුවන් ලාභ ත්‍රිතය අවකලනය කර උත්තරය සොයා ගන්නද, ලාභය උපරිම වන ඒකක ගණනය කිරීමට අපොගාසන් විය. විකල්ප ලෙස මෙම ගැටළුව විසඳීමේදී ආන්තික පිරිවැය සහ ආන්තික ආදායම ගණනය කිරීම තැංකින්ද ලාභය උපරිම වන ඒකක ගණනය කිරීමේ හැකියාව තිබුණි.

- (b) මෙම කොටසෙන් තෙය මූදලක් සඳහා වාර්තිකව ආපසු ගෙවිය යුතු වාර්කයේ වටිනාකම ගණනය කිරීම අවශ්‍ය විය. අයදුම්කරුවන් සැලකිය යුතු ප්‍රමාණයක් නිවැරදි සුළුය තොදුනීම නිසා විවිධ සුළු යොඩාගෙන ගණනය කිරීමට යාමන්, නිවැරදි සුළුය යොඩා ගැන්තද, එයට ආදේශ කිරීමේදී මෙන්ම සුළු කිරීම නිවැරදිව සිදු තොකිරීමන් හේතුවෙන් උත්තර වැරදි තිබුණි. සුළු පැමිකාද සපයන නිසා නිවැරදි සුළු පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත්ය. සමහර අයදුම්කරුවන් වට්ටම් සාධකය නිවැරදිව ගණනය කිරීමට තොහැකිවීම නිසාද උත්තර වරදවාගෙන තිබුණි. එමෙන්ම 05 වැනි බලය සෙවීමට තොදුන්කමින් ගැටළුව විසඳුම තවතා දමා නිඩු අවස්ථාද දක්නට ලැබුණි.

### ප්‍රශ්න අංක 03

මිල දරුක ප්‍රශ්නයක් (a) කොටසින්ද, වට ප්‍රස්ථාර සම්බන්ධ ප්‍රශ්නයකින් (b) කොටසින් ද සමන්විත විය. සමස්ථයක් ලෙස අයදුම්කරුවන්ගෙන් අවක් පමණ සාර්ථකව උත්තර ලියා ඇත. තමුන් වට ප්‍රස්ථාරය කොටස අවසාන කර තිබුණේ ඉතා අඩු පිරිසකි.

- (a) 2014 පදනම් වර්ෂය ලෙස සලකා 2015 වර්ෂය සඳහා පදනම් හරන මිල දරුකයය (ලැසිපියරගේ මිල දරුකයය) ගණනය කිරීම සඳහා අදාළ සංඛ්‍යා වගුව සකස් කර ගැනීමේදී, පහත වැරදි අයදුම්කරුවන් විසින් සිදු කර තිබුණි:

- ගැටළුවේ දී ඇති සංඛ්‍යා උත්තර ප්‍රතියට නිවැරදිව පිටපත් කර තොගැනීම.
- සංඛ්‍යාවක් එකිනෙක වැඩි කිරීමෙන් ලැබෙන උත්තර නිවැරදිව ලියා තොගැනීම.
- සංඛ්‍යා තිරු සිරස් අනට එකතු කිරීමේදී එකතුන් වරදවා ලියා ගැනීම.
- නිවැරදිව සංඛ්‍යා වගුව සකස් කරගෙන තිබු සමහර අයදුම්කරුවන් පවා සුළුය වරදවා ලියා ගැනීමන්, වගුවේ සංඛ්‍යා වල එකතුව සුළුයට ආදේශ කර ගැනීමේදී සංඛ්‍යා එකිනෙක මාරුකර (ලවය හා හරය) ලියාගෙන ගැටළුව විසඳුමට යාමන් නිසා ලකුණු අනිම් වී තිබුණි.
- ප්‍රශ්න ප්‍රතියට අමුණා තිබු සුළු පැමිකාවල පැහැදිලිව පදනම් හරන මිල දරුකයය (ලැසිපියරගේ මිල දරුකයය) දක්වා තිබුණා ද නිවැරදි අවබෝධයක් තොමැති විමෙන් සමහර අයදුම්කරුවන් සලකන හරන (පාපේග) මිල දරුකයය ගණනය කර දැක්වීම නිසා ලකුණු අනිම් කරගෙන තිබුණි.
- සමහර අයදුම්කරුවන් සංඛ්‍යා වගුව පමණක් ලියා දැක්වීමත්, තවත් අය උත්තර පමණක් ලියා දැක්වීමත්, තවත් සමහර අයදුම්කරුවන් ගැටළුව විසඳුම අනරුමග තවතා දැමීමන් හේතුවෙන් සම්පූර්ණ ලකුණු ප්‍රමාණයම ලබා ගැනීමට අපොගාසන් විය.

- (b) මෙහිදී වට ප්‍රස්ථාරයක් (pie chart) ඇද දැක්වීම අවශ්‍ය තොවන බව පැහැදිලිව ප්‍රශ්නයේ සටහන් කර තිබුණාද, සමහර අයදුම්කරුවන් වට ප්‍රස්ථාරය ඇද දැක්වීමට අතවශ්‍ය ලෙස කාලය මිඩිය කර තිබුණි. මෙම කොටස තුළ අඩංගු වූ විස්තරය කියවා අවබෝධ කර තොගැනීම නිසා එක් එක් මාස තුළ ජනනය කළ එකක ගණන තදානා ගැනීමට සැලකිය යුතු අයදුම්කරුවන් සංඛ්‍යාවක් අපොගාසන් විය. එමෙන්ම මාස 6 තුළ ජනනය කළ මූල විදුලි බලයේ ප්‍රතිශතයක් (%) ලෙස මායිම විදුලි බල ජනනය ගණනය කර, වට ප්‍රස්ථාරයක් ඇදීම සඳහා  $360^{\circ}$  එක් එක් මාසය සඳහා අදාළ ප්‍රතිශතයෙන් ගුණ කර එක් එක් මාසයේදී ජනනය කළ විදුලි බලය අංශක වලින් ගණනය කිරීමට බොහෝ අයදුම්කරුවන් අපොගාසන් විය.

## ප්‍රශ්න අංක 04

- (a) දී ඇති දත්ත උපයෝගි කොටගෙන මධ්‍යනය හා සම්මත අපගමනය ගණනය කිරීම අවශ්‍ය විය.
- (i) මධ්‍යනය සේවීම සඳහා සරල ක්‍රමය වන  $\sum fx$  වල එකතුව  $\sum f$  වල අගයෙන් බෙදීම වෙනුවට සමහර අයදුම්කරුවන්  $\sum x$  වලින්ද, තවත් අය n (පද ගණන) වලින් d බෙදා දැක්වීම නිසා උත්තර වරදවාගෙන තිබුණි.
- සමහර අයදුම්කරුවන් මධ්‍ය අගය (mid-point) ගණනය නොකිරීම නිසාද, (x) හා (f) වල අගයන් මාරු කර ගැනීම නිසාද උත්තර වරදවාගෙන තිබුණි.
- (ii) සම්මත අපගමනය සේවීම සඳහා  $fx$ ,  $x^2$ ,  $fx^2$  යන පැහැදු ආකාරයට සංඛ්‍යා වග්‍රව සකස් කරගත් අයදුම්කරුවන් පවා සංඛ්‍යා එකිනෙක වැඩිකර ගැනීමේදී සහ ලුබන උත්තර වරදවා ලියා ගැනීමෙන් මූල්‍ය එකතුන් වරදවා තිබුණි.
- සම්මත අපගමනය සේවීමේදී වර්ගමුල සළකුණ ( $\sqrt{ }$ ) අනුර ගණනය කිරීම නිසාද, නිවැරදිව  $\sqrt{ }$  ගණනය කිරීමට අපොහොසත් වීම නිසාද නිවැරදි උත්තර ලබා ගැනීමට නොහැකි වි තිබුණි.
- (b) නිෂ්පාදන සංවිධානයක සපයා තිබු මූල්‍ය පිරිවැය ග්‍රිනය (TC) සහ මූල්‍ය ආදායම් ග්‍රිනය (TR) ප්‍රස්ථාර කොළයක ඇද දැක්වීම (i) කොටසින්ද, ප්‍රස්ථාරය හාවිත කර සමවිශේදන ඒකක ප්‍රමාණය හඳුනා දැක්වීම (ii) කොටසින්ද අවශ්‍ය විය. සමහර අයදුම්කරුවන් දී ඇති උපදෙස් සැලකීමට ලක් නොකර, සමවිශේදන ඒකක ප්‍රමාණය ප්‍රස්ථාර හාවිත නොකර ගණනය කිරීමෙන් ලක්ණු අනිම් කරගෙන තිබුණි.
- අයදුම්කරුවන් ප්‍රස්ථාර නිර්මාණය කිරීමේදී අක්ෂ මාරු කර ප්‍රස්ථාරය ඇදීම, නිවැරදි ලක්ෂ්‍ය ලක්ණු නොකිරීම, ප්‍රස්ථාරයේ අක්ෂ අංකනය කිරීමේදී නිවැරදි පරිමාණ යොදා නොගැනීම වැනි අඩුපාඩු සිදුකර තිබුණි.
- තවද දී ඇති ඒකක පරාසය සඳහා නිවැරදි මූල්‍ය පිරිවැය (TC) සහ නිවැරදි මූල්‍ය ආදායම් ග්‍රිනය (TR) ගණනය කිරීමට අපොහොසත් වූ අයදුම්කරුවන් ද දැක්නට ලැබුණි. ප්‍රස්ථාර සඳහා ප්‍රස්ථාර කොළ හාවිතයට නොගෙන ඇදීමට යාම සේතුවෙන් සමහර අයදුම්කරුවන් වැරදිම් සිදුකරගෙන තිබුණි. තවත් සමහර අයදුම්කරුවන් නිවැරදිව මූල්‍ය පිරිවැය ග්‍රිනය සහ මූල්‍ය ආදායම් ග්‍රිනය ඇද තිබුණාද, ප්‍රස්ථාරය හාවිත කර සමවිශේදන ඒකක ප්‍රමාණය හඳුනා දැක්වීමට අපොහොසත් විය.
- සමස්ථයක් ලෙස මෙම ප්‍රශ්නය සඳහා අයදුම්කරුවන්ගේ කාර්යසාධනය සාමාන්‍ය මට්ටමක පැවතුණි.

## ප්‍රශ්න අංක 05

- ගුද්ධ වර්තමාන අගය සම්බන්ධ ගැටළුවකි. අයදුම්කරුවන්ගෙන් සමස්ථයක් ලෙස සාර්ථකව උත්තර සපයා තිබුණි. සමහර අයදුම්කරුවන් ගුද්ධ වර්තමාන අගය (NPV) වෙනුවට IRR අගය ගණනය කර තිබුණි. ගුද්ධ වර්තමාන අගය පිළිබඳ අවබෝධය නොමැතිකමින්, ගැටළුව විසඳු නොනිවීමින්, ගැටළුව අවසානය දක්වා විසඳු නොනිවීමින් සේතුවෙන් ලක්ණු අනිම් වි තිබුණි.
- වර්ත 4 අවසානයෙහි එක් එක් යන්තුයෙහි සූන්තුන් අගය වර්ත 4 අවසානයෙහි මූදල් ප්‍රවාහයට එකතුකර නොමැති වීම නිසා සමහර අයදුම්කරුවන් උත්තර වරදවාගෙන තිබුණි.
- සමහර අයදුම්කරුවන් වට්ටම් සාධක අගයන් නිවැරදිව නොගැනීම නිසාත්, සූල් කිරීම් දේශ නිසාත්, ධෙන (+) සහ සෘණ (-) ලක්ණු ගැන නොසලාකා හැරීමත් සේතුවෙන් සිදුකරගන් වැරදි ලක්ණු අඩුවීමට සේතු වි තිබුණි.
- (b) කොටස සඳහා සමාජම විධින් මිලදී ගතයුතු යන්තුය පිළිබඳව නිරදේශ ඉදිරිපත් නොකිරීම නිසා සමහර අයදුම්කරුවන් ලක්ණු ලබා ගැනීමට අපොහොසත් විය. ගුද්ධ වර්තමාන අගය බන හෝ සෘණ වීම අනුව නිරදේශ ඉදිරිපත් කිරීම පිළිබඳව අයදුම්කරුවන් අවබෝධ කරගත යුතුය.

## ප්‍රශ්න අංක 06

සංඛ්‍යාතය සම්බන්ධ කොටස් තුනකින් මෙම ප්‍රශ්නය සකස් වී තිබුණි. සමස්ථයක් ලෙස සාර්ථකව උත්තර ලියා තිබුණේ අයදුම්කරුවන්ගේ අඩකට වඩා අඩු ප්‍රමාණයකි. (B) කොටසේදී නිවැරදි සූත්‍රය තෝරාගෙන නිවැරදිව ආදේශ කිරීමට අයදුම්කරුවන් දක්වන දුර්වලතාවය මෙහිදී පෙනී ගියේය. (C) කොටසේදී ප්‍රස්ථාර අඩුම සාර්ථකව සිදුකර තිබුණේ ඉතා අඩු අයදුම්කරුවන් පිරිසකි.

### (A) (a) කොටස

වතුයට පහළින් පිහිටන වර්ගත්ලය පෙන්නුම් කිරීමට මධ්‍යනාය  $\pm$  සම්මත අපගමනය ( $\mu \pm \sigma$ ) යටතේ වර්ගත්ලය නිරුපණය කර දැක්වීම සඳහා ප්‍රමත ව්‍යාප්ති වතුයක් ඇදිමේදී සැලකිය යුතා අයදුම්කරුවන් පිරිසක මධ්‍යනාය සහ සම්මත අපගමනය නිවැරදිව සලකුණු කර නොතිබුණි.

### (b) කොටස

ප්‍රමත ව්‍යාප්තියක් අනුගමනය කර, දී ඇති තොරතුරු පදනම් කරගෙන, විශිෂ්ටය සාමාර්ථයක් සඳහා ලබාගත යුතු අවම ලකුණු හඳුනා දැක්වීම අවශ්‍ය විය. මෙහිදී නිවැරදි  $Z$  අගයට අදාළ ප්‍රදේශය ප්‍රමත ව්‍යාප්ති වතුයෙහි ලකුණු කිරීම සහ වග හාවිතයෙන් අදාළ අගය නිවැරදිව ලබාගෙන තිබුණේ අයදුම්කරුවන් අතලාස්සකි. විශිෂ්ටය සාමාර්ථයක් සඳහා ලබාගත යුතු අවම ලකුණු ( $x$ ) හි අගය ගණනය කිරීමේදී  $Z = \frac{x - \mu}{\sigma}$  යන සූත්‍රය, සූත්‍ර පත්‍රිකාවේ ප්‍රමත ව්‍යාප්තියට අදාළව දී තිබුණු,

බොහෝ අයදුම්කරුවන් එය හාවිතයට ගෙන නොතිබුණි.

(B) ඉතා පහසු ප්‍රශ්නයක් වූ මෙම කොටසෙහි  $\sum x$ ,  $\sum y$ ,  $\sum xy$ ,  $\sum x^2$  යන අගයන් ගණනය කර දී තිබුම සහ ප්‍රතිපායන සංග්‍රහකයෙන් (a සහ b) වලට අදාළ සූත්‍ර, සූත්‍ර පත්‍රිකාවල සපයා තිබුණු අයදුම්කරුවන් විසින් අදාළ සූත්‍රය තෝරා ගැනීම සහ නිවැරදි ආදේශ කිරීම සිදුකිරීම දුර්වල මෙවමක පැවතුණි. සමඟර අයදුම්කරුවන් a සහ b අගයන් ගණනය කර තිබුණු  $y = a + bx$  සූත්‍රයට එම අගයන් ආදේශ කර ප්‍රතිපායන රේඛාව (regression line) හඳුනා දක්වා නොතිබුණි.

### (C) කොටස

දී තිබූ උත්තර අනුව පොදුවේ දක්නට ලැබුණු දුර්වලතා කිහිපයක් පහත දැක්වේ:

(a) විසිරිතින් සටහන් පිළිබඳ දැනුම් අඩුකම නිසා එය නිර්මාණය කිරීමේදී පහත දැක්වන අඩුපාඩු සිදුවේ තිබුණි:

- අක්ෂ මාරුකර ප්‍රස්ථාරය ඇදුම්.
- ප්‍රස්ථාරයෙහි ඇදී ලක්ෂා එකිනෙක යාකර තිබුම්.
- නිවැරදි ලක්ෂා ලකුණු නොකිරීම්.
- ලක්ෂා කිහිපයක් අඩුවෙන් ලකුණු කර තිබුම්.
- ප්‍රස්ථාරයේ අක්ෂ අඩුම නම් නොකිරීම්.
- ප්‍රස්ථාරයේ අක්ෂ අඩුම අඩු නිවැරදි පර්මාණ යොදා නොගැනීම්.
- ප්‍රස්ථාරය සඳහා ප්‍රස්ථාර කොළ හාවිතයට නොගෙන ඇදුම්ට යාම ගෙනුවෙන් වැරදිම් සිදුකරගෙන තිබුණි.

- (b) අයදුම්කරුවන්ගෙන් සැලකිය සූත්‍ර ප්‍රමාණයක් x සහ y අතර ඇති සහසම්බන්ධතා වර්ගය බන සහසම්බන්ධතාවයක් (positive correlation) ලෙස නිවැරදි හඳුනා දැක්වීමට අපොහොසත් විම නිසාත්, අදාළ තොටත් උත්තර සපයා නිවිමන් හේතුවෙන් ලක්ෂණ අභිම් කරගෙන තිබුණි.
- (c) සහසම්බන්ධතා සංශෝධනය (r) ගණනය කිරීමේදී වැරදි සූත්‍ර යොදා ගැනීම නිසාත්, දී ඇති  $\sum x$ ,  $\sum y$ ,  $\sum xy$ ,  $\sum x^2$  සහ  $\sum y^2$  යන අගයන් තොසලකා තැවත එවා ගණනය කිරීමට යාමෙන් වැරදි සිදුකර තිබූ අතර අතවග කාලයක් ප්‍රශ්නය සඳහා මීඩා කර නිවිම දැකිය හැකිවිය. ගැටළු විසඳුම සඳහා ගණක යන්තු භාවිත කර තිබූ නමුත් වර්ග පද, වර්ග මූල වැනි සූල කිරීම් වල සිදුවූ දේශීයන් නිසා වූ වැරදීම් හේතුවෙන් උත්තර වැරදි තිබුණි. නිවැරදිව ගැටළුව විසඳුමට කටයුතු කළ අයදුම්කරුවන් පවා සූත්‍රයේ සඳහන් වර්ගමූල සළකුණ තොසලකා කටයුතු කිරීමෙන් උත්තරතරය වරදවාගෙන තිබුණි.

- - -

### විභාග අයදුම්කරුවන්ගේ පාධන මට්ටම දියුණු කර ගැනීමට සැලකිල්ල යොමු කළ සූත්‍ර පොදු කරුණු:

1. තව විපය නිර්දේශය පූර්ණ වශයෙන් ගොඳීන් අධ්‍යයනය කර නිවිම හා තව විපය කරුණු පිළිබඳ වැඩි අවධානය යොමු කිරීම.
2. අවශ්‍ය තැන්වලදී පෙරවැඩ පැහැදිලිව පෙන්විය සූත්‍රය.
3. ප්‍රස්ථාර හරියාකාරව නම් කිරීම හා පැහැදිලි කිරීම. සූත්‍ර පිටපත් කිරීමේදී සහ සූත්‍ර වලට ආදේශ කිරීමේදී සැලකිලිමත් විය සූත්‍රය. සමගර ප්‍රශ්න සඳහා උත්තර සැපයීමේදී සූත්‍ර කිපයකම යොදාගත හැකි අතර ඉන් වඩාතම පහසු සූත්‍රය යොදා ගැනීම.
4. අන් අකුරු කියවිය හැකි ආකාරයටත් ප්‍රශ්න අංක නිවැරදිව නිසි පරිදි යෙදීමටත් කටයුතු කළ සූත්‍රය.
5. ප්‍රශ්න පත්‍රයේ දී ඇති උපදෙස් නිවැරදිව පිළිපැදිම.
6. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා උත්තර පරිගිලුය කිරීමෙන් තම දැනුම ප්‍රශ්න කළ හැකිය.
7. කාලය මිනාව කළමනාකරණය කර ගැනීම.
8. උත්තර පත්‍ර බාරදුමට පෙර ප්‍රශ්න අංක ආදිය නිසිපරිදි යොදා තිබේදැයි තැවත පරික්ෂා කර බැලීම.
9. පෙර සූත්‍රනමක් සහිතව විභාගය සමත්වීමේ පරම වෙනතාවෙන් ඉදිරිපත් විම.

- \* \* \* -